

**ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) - 2013**

2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශන, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති හා අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ (CECB) මූල්‍ය ප්‍රකාශන හා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ හා එහි පරිපාලනයෙහි (සීමිත මධ්‍යම ඉංජිනේරු සේවා සමාගම - CESL) ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය හා 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනතේ 29(2) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර කාර්යාංශයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. පරිපාලනයේ මූල්‍ය ප්‍රකාශන අදාළ පරිපාලනයෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත්කරන ලද ප්‍රසිද්ධ වෘත්තියෙහි නියැලි වරලත් ගණකාධිකාරී සමාගමක් විසින් විගණනය කරන ලදී.

**1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම**

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

**1.3 විගණකගේ වගකීම**

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරී වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් තක්සේරු කිරීම ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස කාර්යාංශයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් කාර්යාංශයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

**1.4 තත්වගණනය කළ විගණන මතය සඳහා පදනම**

මෙම වාර්තාවේ 2.2 හා 2.3 ඡේදයන්හි දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

**2. මූල්‍ය ප්‍රකාශන**

**2.1 තත්වගණනය කළ මතය**

**(අ) තත්වගණනය කළ මතය - සමූහය**

මෙම වාර්තාවේ 2.2 හා 2.3 ඡේදවල දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශනවලින් 2013 දෙසැම්බර් 31 දිනට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ හා එහි පරිපාලිතයෙහි මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

**(ආ) තත්වගණනය කළ මතය - ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය**

මෙම වාර්තාවේ 2.3 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2013 දෙසැම්බර් 31 දිනට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

**2.2 සමූහයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) 2013 දෙසැම්බර් 31 දිනට එක් එක් මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර තිබුණු පහත සඳහන් අන්තර් සමාගම් ගනුදෙනු එකිනෙකට ගැලපී නොතිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම ගනුදෙනු පිළිබඳ නිරවද්‍යතාවය සහ එක් එක් හා සමූහ මූල්‍ය ප්‍රකාශනවලට එයින් වන බලපෑම විගණනයේදී තහවුරු කළ නොහැකි විය.

විෂයය	පරිපාලිතයේ මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂය	ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂය	වෙනස
	රු.	රු.	රු.
ඉදිකිරීම් ආදායම/ (වියදම)	5,142,391,103	(5,155,549,499)	13,158,396
වාහන කුලී ආදායම/ (වියදම)	25,588,266	(25,688,266)	100,000
ගොඩනැගිලි කුලී ආදායම/ (වියදම)	(132,000)	-	(132,000)
ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයන් සීමිත මධ්‍යම ඉංජිනේරු සේවා සමාගමට (CESL)	-	6,368,258	6,368,258

අරමුදල් මාරු කිරීම

ඉදිකිරීම් වියදම

ප්‍රතිපූර්ණය කළයුතු/ ගෙවිය යුතු - 320,545,239 320,545,239

උපදේශක ගාස්තු - 500,000 500,000

(ආ) විගණනය විසින් සිදු කරන ලද ගණනය කිරීම්වලට අනුව, සම්බන්ධිත පාර්ශව ගනුදෙනුවලට අදාළව සීමිත මධ්‍යම ඉංජිනේරු සේවා සමාගමේ (CESL) මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කරන ලද තොරතුරු මත සමූහ මූල්‍ය ප්‍රකාශනවල පහත සඳහන් වැඩියෙන් දැක්වීම් නිරීක්ෂණය විය.

මූල්‍ය ප්‍රකාශනවල විෂයයන්	විගණනය විසින් කරන ලද ගණනය කිරීම් වලට අනුව ශේෂය	සමූහ මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂය	වැඩියෙන් දක්වා ඇති මුදල
	රු.	රු.	රු.
ගෙවිය යුතු වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම්	3,657,367,563	4,209,970,258	552,602,695
ලැබිය යුතු වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම්	406,277,435	958,880,130	552,602,695
ලැබිය යුතු රඳවා ගැනීම් මුදල්	2,020,720,494	2,512,560,140	491,839,646
ගෙවිය යුතු රඳවා ගැනීම් මුදල්	196,175,386	697,074,921	500,899,535
ණයගැතියෝ	6,164,693,501	8,678,703,483	2,514,009,982
ණයහිමියෝ	2,519,573,670	3,768,792,440	1,249,218,770

**2.3 ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම්**

**2.3.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (ශ්‍රී ලං ගි ප්‍ර)**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (ශ්‍රී ලං ගි ප්‍ර 01) - මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ ප්‍රධාන කළමනාකරන පුද්ගලයන්ට සීමිත මධ්‍යම ඉංජිනේරු සේවා සමාගම විසින් ගෙවන ලද රු.1,356,000 ක මුදලක් මූල්‍ය ප්‍රකාශනවල සම්බන්ධිත පාර්ශව ගනුදෙනු යටතේ හෙළිදරව් කර නොතිබුණි.

(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (ශ්‍රී ලං ගි ප්‍ර 24) - සම්බන්ධිත පාර්ශවයන් හා සම්බන්ධිත පාර්ශව ගනුදෙනු

ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ කළමනාකරණය විසින් පරිපාලනයේ මෙහෙයුම් කටයුතුවලට සම්බන්ධවීම එනම්, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) පරිපාලනයේ මූල්‍ය කළමනාකරු ලෙස කටයුතු කිරීම සහ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක

කාර්යාංශයේ මූලස්ථාන කාර්යාලවල අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් පරිපාලනයේ මූලස්ථාන කාර්යාලවල මෙහෙයුම් කළමනාකරුවන් වශයෙන් කටයුතු කිරීම සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි.

**2.3.2 ගිණුම්කරණ අඩුපාඩු**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ලැබිය යුතු ගනුදෙනුකරු ගිණුම් ශේෂය රු.1,073,170,531 ක මුදලක් මහනුවර මූලස්ථාන කාර්යාලයේ අංක D 1512 දරන ව්‍යාපෘතියේ බැර ශේෂයට හිලවී කිරීම හේතුවෙන් රු.63,942,627 කින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ආ) කාර්යාංශය විසින් භාරගන්නා ලද මාර්ග ඉදි කිරීම් ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා 2012 වර්ෂයේදී ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් රු.මිලියන 3,601 ක් වටිනා යන්ත්‍රෝපකරණ හා උපකරණ කාර්යාංශයට ලබා දී තිබුණි. කෙසේ වුවද කාර්යාංශයට ලැබිය යුතු කොන්ත්‍රාත් ගෙවීම්වලින් රු.මිලියන 250 ක් අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධයෙන් අයකර ගෙන තිබුණි. තවද එම වත්කම්වල කිසිදු වෘත්තීමය වටිනාකමක් ලබා ගැනීමෙන් තොරව සහ රු.මිලියන 3,351 ක ප්‍රදාන කොටස සැලකිල්ලට ගැනීමෙන් තොරව කාර්යාංශය විසින් එය රු.මිලියන 250 ක් ලෙස ගිණුම්ගත කර තිබුණි.
- (ඇ) 2013 වර්ෂයේ කොන්ත්‍රාත් ආදායම නිශ්චය කිරීමේදී අංක 1481 හා 1496 දරන ඉදිකිරීම් නිම කරන ලද ව්‍යාපෘති දෙකක ගලපන ලද කොන්ත්‍රාත් මුදල ගිණුම්ගත කර නොතිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ඉදි කිරීම් ආදායම රු.658,567 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඈ) උපදේශක ගාස්තුවලට අදාළව වැඩ පූර්ව අත්තිකාරම් ශේෂයෙහි ඇතුළත් බදු කොටස වෙනම ගිණුම්ගත කර නොතිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගෙවිය යුතු එකතු කළ අගය මත බදු (VAT) හා ජාතිය ගොඩනැගීමේ බදු (NBT) පිළිවෙලින් රු.2,346,603 කින්, රු.1,091,208 කින් අඩුවෙන් සහ වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් රු.3,437,811 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඉ) 2013 වර්ෂයේදී නිකුත් කරන ලද C 990, 991, 993 හා 921 දරන ව්‍යාපෘතිවලට අදාළ ඉන්වොයිසි 4 ක් ගිණුම්ගත කර නොතිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ණයගැති ශේෂය හා කොන්ත්‍රාත් ආදායම රු.9,384,637 කින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඊ) සේවාදායක සහතික කරන ලද බිල්පත් අනුව, අංක 1597 දරන ව්‍යාපෘතියේ රඳවා ගැනීම් ශේෂය රු.6,011,979 ක් විය. එසේ වුවද මූල්‍ය ප්‍රකාශන අනුව එය රු.1,602,337 ක් ලෙස දක්වා තිබුණි. එබැවින් 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන රඳවා ගැනීම් ශේෂය හා ගනුදෙනුකරු ගිණුමෙන් ලැබිය යුතු ශේෂය රු.4,409,642 කින් පිළිවෙලින් අඩුවෙන් හා වැඩියෙන් දක්වා තිබුණි.
- (උ) 2013 වර්ෂයේදී ලද රු.5,276,430 ක් වටිනා භාණ්ඩ සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවලට ගෙන නොතිබුණි.
- (ඌ) මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන රු.18,972,443 ක් වූ මුදල් හා මුදල් සමාන ශේෂයෙහි රු.1,399,843 ක් වූ තැන්පතු අත්තිකාරම්වලද ඇතුළත් කර තිබුණි.
- (එ) මූල්‍ය ප්‍රකාශන අනුව, 2013 දෙසැම්බර් 31 දිනට බදුල්ල මූලස්ථාන කාර්යාලයේ ව්‍යාපෘති 9 කට අදාළව ලැබිය යුතු රඳවා ගැනීම් මුදල් ශේෂ එකතුව රු.9,217,282 ක් විය. කෙසේ වුවද සහතික කරන ලද බිල්පත් අනුව, එය රු.245,266,449 ක් විය. එබැවින් 2013 දෙසැම්බර් 31

දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ලැබිය යුතු රඳවා ගැනීම් මුදල් ශේෂය රු.236,049,167 කින් අඩුවෙන් දක්වා තිබුණි.

- (ඒ) ව්‍යාපෘති 6 කට අදාළව වර්ෂය අවසානයේ ණයගැති ශේෂ නිශ්චය කිරීමේදී ගෙවීම් සහතිකවල/ සහතික කරන ලද බිල්පත්‍රවල දැක්වෙන ශේෂ කාර්යාංශය විසින් නොසලකා හැර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ණයගැති ශේෂ රු.20,766,409 ක් වූ ශුද්ධ මුදලකින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඔ) 2013 වර්ෂය අවසානය දක්වා බැංකුවට ඉදිරිපත් නොකරන ලද 2012 වර්ෂයේ නිකුත් කරන ලද චෙක්පත් දෙකකට අදාළව එකතුව රු.321,793 ක මුදල ගැලපීම් කිරීමෙන් තොරව ගිණුම්වල පැවතුණි. එබැවින් මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන මුදල් ශේෂ සහ වෙළඳ හා වෙනත් ගෙවිය යුතු ශේෂ සමාන මුදලකින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඔ) 2013 වර්ෂය සඳහා කාර්යාංශයේ උපදේශක අංශය විසින් ඉදි කිරීම් අංශයට අය කරන ලද රු.85,374,137 ක් වූ ගාස්තු ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ඉවත් කර නොතිබූ අතර, එබැවින් 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන උපදේශක ගාස්තු හා ඉදි කිරීම් පිරිවැය රු.85,374,137 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ක) 2013 දෙසැම්බර් 31 දිනට අංක 1397 හා 1540 දරන ව්‍යාපෘතිවලට අදාළව කිසිදු කොන්ත්‍රාත් විවලනයක් නොතිබුණි. කෙසේ වුවද එම ව්‍යාපෘතිවල 2013 වර්ෂය සඳහා නිම කිරීම් ප්‍රතිශත ක්‍රමය පදනම්ව ලාභය ගණනය කිරීමේදී රු.10,980,249 ක අසම්භාව්‍ය ප්‍රතිපාදනයක් ගිණුම්වල සිදු කර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ආදායම රු.4,888,575 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ග) කටුබැද්ද මූලස්ථාන කාර්යාලයට අදාළව මූල්‍ය ප්‍රකාශනවල ජංගම වත්කම් යටතේ දැක්වෙන ලැබිය යුතු වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් හා රඳවා ගැනීම් මුදල් ශේෂයන්, අදාළ ව්‍යාපෘතිවල සහතික කරන ලද බිල්පත්‍ර ශේෂයන් නොගැනීම හේතුවෙන් රු.30,707,363 කින් හා රු.240,482 කින් පිළිවෙලින් වැඩියෙන් හා අඩුවෙන් දක්වා තිබුණි.
- (ජ) සම්මත තාක්ෂණික කමිටුව විසින් ලබා දෙන ලද අනුමැතිය අනුව, ව්‍යාපෘති අංක 1339 හි කොන්ත්‍රාත් මුදල රු.22,786,975 ක් වූ අතර මූල්‍ය ප්‍රකාශනවලට අනුව එය රු. 23,524,219 ක් විය. ඒ අනුව, ආදායම රු.737,244 කින් වැඩියෙන් දක්වා තිබුණි. තවද ආදායම හා රු.24,359,361 ක්වූ පිරිවැය සැසඳීමේදී 2013 වර්ෂය සඳහා එම ව්‍යාපෘතියෙන් කාර්යාංශයට වූ පාඩුව රු.1,572,786 ක් විය.
- (ච) සබරගමුව හා බත්තරමුල්ල මූලස්ථාන කාර්යාල හැර අනෙකුත් මූලස්ථාන කාර්යාලවල 2013 දෙසැම්බර් 31 දිනට වර්ෂ 5 කට වඩා හිඟ හිට පැවති එකතුව රු.400,024,049 ක් වූ වෙළඳ ණයගැතියන් හා ලැබිය යුතු රඳවා ගැනීම් මුදල් ශේෂයන් සඳහා හානිකරණ තක්සේරුවක් සිදු කර නොතිබුණි.

**2.3.3 හඳුනා නොගත් වෙනස්කම්**

සමාලෝචිත වර්ෂය සඳහා සමූහයේ හා කාර්යාංශයේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයන්හි දැක්වෙන පහත සඳහන් විෂයයන් ලාභය ගණනය කිරීම සඳහා යොදා ගන්නා ලද සංඛ්‍යාවලින් වෙනස් වේ.

විස්තරය	මුදල් ප්‍රවාහ ප්‍රකාශනයට අනුව මුදල	ආදායම් ප්‍රකාශනයට අනුව මුදල	වෙනස
-----	රු.	රු.	රු.
බොල් හා අඩමාන ණය	270,826,569	314,363,617	43,537,048

දේපල, පිරිසත හා උපකරණ  
අපහරණය මත පාඩුව



1,319,392

18,907

1,300,485

**2.3.4 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) අංක D 542, 609, 210 සහ 566 දරන ව්‍යාපෘති සම්බන්ධයෙන් රු.3,213,047 ක් වූ ණයගැති ශේෂයන් 2013 දෙසැම්බර් 31 දිනට වර්ෂ 5 කට වැඩි කාලයක් හිඟ හිට පැවතුණි. කිසිදු අයකිරීම් ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් තොරව 2015 මාර්තු වන විටත් එම ශේෂ පැවති බව තවදුරටත් නිරීක්ෂණය විය.
- (ආ) 2013 දෙසැම්බර් 31 දිනට වර්ෂ 4 කට වැඩි කාලයක් කිසිදු අයකිරීම් ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් තොරව මූල්‍ය ප්‍රකාශනවල රු.415,769,642 ක හිඟ ණයගැති ශේෂයක් පැවතුණි.
- (ඇ) බදුල්ල හා උතුරු මැද මූලස්ථාන කාර්යාල විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති 16 ක් 2013 දෙසැම්බර් 31 දිනට සම්පූර්ණයෙන් නිම කර තිබුණද ගනුදෙනුකරු ගිණුම්වලින් ලැබිය යුතු හා එම ගිණුම්වලට ගෙවිය යුතු පිළිවෙලින් රු.68,229,420 ක් හා රු.12,306,686 ක් වූ ශේෂ නිරවුල් කිරීමෙන් තොරව 2013 වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශනවල එම ව්‍යාපෘති යටතේ දක්වා තිබුණි.

**2.4 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම**

විගණනයේදී නිරීක්ෂණය වූ අනුකූල නොවීම් අවස්ථා පහත දැක්වේ.

නීති, රීති ආදියට යොමුව -----	අනුකූල නොවීම -----
(අ) 1971 අංක 38 දරන මුදල් පනතේ 14(1) වගන්තිය	සමාලෝචිත වර්ෂය සඳහා කෙටුම්පත් වාර්ෂික වාර්තාවේ පිටපතක් මූල්‍ය ප්‍රකාශන සමඟ විගණකාධිපතිවරයාට ඉදිරිපත් කර නොතිබුණි.
(ආ) 1994 ජුනි 04 දිනැති අංක 95 දරන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු චක්‍රලේඛය	රඳවා ගැනීම් දීමනා, පුද්ගලික දීමනා හා වෘත්තීය දීමනා ආදී විවිධ දීමනා කාර්යාංශය විසින් මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගැනීමෙන් තොරව ස්ථිර හා කොන්ත්‍රාත් පදනම මත සේවකයන් සඳහා ගෙවා තිබුණි. 2013 වර්ෂයේදී එසේ ගෙවන ලද මුළු මුදල රු.26,323,659 ක් විය.

**3. මූල්‍ය සමාලෝචනය**

**3.1 මූල්‍ය ප්‍රතිඵල**

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය සඳහා කාර්යාංශයේ හා සමූහයේ මෙහෙයුම්වලින් වූ ප්‍රතිඵලය පිළිවෙලින් රු.584,746,149 ක හා රු.610,013,445 ක බදු පූර්ව ශුද්ධ ලාභයක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ බදු පූර්ව ශුද්ධ ලාභය පිළිවෙලින් රු.682,076,563 ක් හා රු.695,853,050 ක් වූයෙන් මූල්‍ය ප්‍රතිඵලයේ පිළිවෙලින් රු.97,330,414 ක හා රු.85,839,605 ක එනම් සියයට 14.27 ක හා සියයට 12.34 ක පිරිහීමක් දැක්වුණි. ඉකුත් වර්ෂයට සාපේක්ෂව 2013 වර්ෂයේ රු.90,945,307 කින් මෙහෙයුම් වියදම වැඩි වීම මෙම පිරිහීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

**3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සේවකයන් 1,471 කින් සමන්විත එහි කාර්ය මණ්ඩලය හා රු.මිලියන 16,179 ක් වූ මුළු වත්කම් පදනම යොදා ගනිමින් කාර්යාංශය සමාලෝචිත වර්ෂය තුළදී රු.මිලියන 584 ක බදු පූර්ව ශුද්ධ ලාභයක් උපයා තිබුණි. එබැවින් ලාභය කාර්යාංශයේ මුළු වත්කම්වලින් සියයට 3.6 කින් නියෝජනය විය.
- (ආ) අංශ අනුව කාර්යාංශයේ ලාභය විශ්ලේෂණය කිරීමේදී, ඉදි කිරීම් අංශය හා උපදේශක අංශය පිළිවෙලින් සියයට 118.6 ක හා සියයට 55.5 ක ලාභාන්තිකයකින් නියෝජනය වූ අතර වෙනත් ප්‍රභවයන්ගෙන් සියයට 74.1 ක සෘණ ලාභාන්තිකයක් නියෝජනය විය. ශ්‍රීලංකා ප්‍රකාරව ලාභය ගණනය කිරීම සඳහා පිරිවැය හඳුනා ගැනීම අදාළ කර නොගැනීම හේතුවෙන් ඉදිකිරීම් අංශවල ලාභයේ අසාමාන්‍ය වැඩිවීමක් පැන නැගී තිබුණු අතර එයින් අදහස් වන්නේ අදාළ ඉදි කිරීම් ව්‍යාපෘති සඳහා ක්ෂය, කාර්ය මණ්ඩල පිරිවැය, අතිකාල, කාර්ය මණ්ඩලය සඳහා දිරි දීමනා හා ප්‍රධාන කාර්යාල ගාස්තු ආදී වක්‍ර වියදම් අන්තර්ග්‍රහණය නොකිරීමයි.
- (ඇ) සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ලාභ ආන්තිකය හා ශුද්ධ ලාභ ආන්තිකය පිළිවෙලින් සියයට 2.56 ක් හා සියයට 2.17 ක් වූ අතර, ඉකුත් වර්ෂයට සාපේක්ෂව එම ලාභාන්තික පිළිවෙලින් සියයට 1.29 කින් හා සියයට 0.86 කින් අඩු වී තිබුණි.

**3.3 කාර්ය සාධන සමාලෝචනය**

කාර්යාංශයේ උපදේශක අංශය, සියලු වර්ගයේ ඉංජිනේරු උපදේශකත්වයන්ගෙන් ජාතියට සේවය සැලසීම සඳහා අවශ්‍ය සියලු භෞතික හා මානව සම්පත්වලින් පරිපූර්ණ අංශයක් විය. කෙසේ වුවද කාර්යාංශය ස්ථාපිත කිරීමේ අරමුණුවලට පටහැනිව වර්තමානයේ එය උපදේශකත්වයට වඩා ඉදිකිරීම් වැඩ පිළිබඳ ප්‍රධාන අවධානයක් යොමු කර තිබුණි.

කාර්යාංශයේ සභාපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් පහත පරිදි දක්වා තිබුණි.

“ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට 1990 මුල් භාගයේ සිට ඉදි කිරීම් වැඩ සඳහා සම්බන්ධවීමට සිදු වූයේ මහවැලි යුගය අවසානයේදී එයට අයත් වූ උපදේශක සේවා නොමැති වීම හේතුවෙනි. කාර්යාංශය සඳහා වඩාත් සමීප තේරීම වූයේ ඉදිකිරීම් වැඩ සඳහා සම්බන්ධ වීමයි. වෙනත් කිසිදු කොන්ත්‍රාත්කරුවකු විසින් සිදු කරන ඉදි කිරීම් වැඩ සඳහා කාර්යාංශය සම්බන්ධ නොවන බව සඳහන් කිරීම වඩාත් වැදගත්වේ. කාර්යාංශය එහි උපදේශක පළපුරුද්දෙහි ක්‍රම යොදා ගනිමින් ඉංජිනේරු- ප්‍රසම්පාදනය-ඉදි කිරීම ක්‍රමවේදය හඳුන්වා දී නවෝත්පාදනයක් ඇති කරන ලදී. කෙසේ වුවද ත්‍රස්තවාදී ක්‍රියා අවසන් වීමෙන් පසුව වාතාවරණය වැඩිදියුණු වීමත් සමඟ විශේෂයෙන් ඇති කරන ලද පරිපාලිත සමාගම වන සීමිත මධ්‍යම ඉංජිනේරු සේවා සමාගම සඳහා ඉදි කිරීම් වැඩ ලබා දීම මඟින් කාර්යාංශය උපදේශක සේවා සඳහා නැවත ක්‍රමයෙන් යොමු වේ.”

**4. මෙහෙයුම් සමාලෝචනය**

**4.1 මතභේදයට තුඩුදෙන ගනුදෙනු**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) මහා භාණ්ඩාගාරයේ පූර්ව අනුමැතිය ලබා ගැනීමෙන් තොරව කාර්යාංශයේ සේවකයන් සඳහා දිරිදීමනා යෝජනා ක්‍රම හා දිරිදීමනා ගෙවීම් ගණනාවක් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර තිබුණි. 2013 වර්ෂයේදී ගෙවන ලද එවැනි මුළු දිරිදීමනා ප්‍රමාණය රු.100,140,316 ක් විය.

(ආ) සමාගම පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වූ තරඟකාරී ලංසු ක්‍රමය මඟින් කොන්ත්‍රාත් ලබා ගැනීමට ඉඩ දීමෙන් තොරව කාර්යාංශය විසින් භාරගන්නා ලද මාර්ග ව්‍යාපෘතිවලින් සියයට 90 ක ප්‍රමාණයක් සීමිත මධ්‍යම ඉංජිනේරු සේවා සමාගමට උප කොන්ත්‍රාත් දී තිබුණි.

ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට අයත් මානව, භෞතික හා වෙනත් සම්පත් යොදා ගැනීම මඟින් සමාගම විසින් ඉහත කාර්යයන් සිදු කර තිබූ බව වැඩිදුරටත් නිරීක්ෂණය විය. උදාහරණයක් ලෙස ආයතන දෙකෙහිම ප්‍රමාණ පත්‍ර, ඇස්තමේන්තු හා ඉන්වොයිසි පිළියෙල කිරීම කාර්යාංශයේ එකම කාර්ය මණ්ඩලය විසින් සිදු කර තිබුණි.

**4.2 හඳුනාගන්නා ලද පාඩු**

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) කොන්ත්‍රාත් පරිපාලනයේ දුර්වල කාර්ය සාධනය හේතුවෙන් භාරගන්නා ලද ඉදි කිරීම් කොන්ත්‍රාත්තු 24 කට අදාළව සමාලෝචිත වර්ෂය තුළ කාර්යාංශය රු.60,369,218 ක පාඩුවක් දරා තිබුණි.

(ආ) සම්මත තාක්ෂණික කමිටුව විසින් අනුමත කරන ලද අංක 1353 දරන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් මුදල රු.27,112,744 ක් විය. එහෙත් එම ව්‍යාපෘතිය සඳහා දරන ලද තරා පිරිවැය රු.37,523,409 ක් විය. එබැවින් එම ව්‍යාපෘතිය සඳහා කාර්යාංශය විසින් දරන ලද පාඩුව රු.10,410,665 ක් විය.

**4.3 මානව සම්පත් කළමනාකරණය**

2013 දෙසැම්බර් 31 දිනට කාර්යාංශයේ අනුමත හා තරා සේවක සංඛ්‍යාව පිළිවෙලින් 1,132ක් හා 1,471 ක් විය. සියලුම සේවක වර්ගයන්ගේ අනුමත සේවක සංඛ්‍යාව 339 කින් ඉක්මවා බඳවා ගැනීම කර තිබූ බැවින් විධිමත් සේවක සංඛ්‍යා කළමනාකරණයක් නිරීක්ෂණය නොවීය.

**5. අයවැය ලේඛනමය පාලනය**

අයවැය හා තරා සංඛ්‍යා අතර සැලකිය යුතු විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනමය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදා ගෙන නොතිබූ බව නිරීක්ෂණය විය.

**6. පද්ධති හා පාලන**

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු කාර්යාංශයේ සභාපතිගේ අවධානයට වරින්වර යොමු කරනලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

- (අ) වත්කම් කළමනාකරණය
- (ආ) ඉන්වෙන්ට්‍රි පාලනය හා තොග කළමනාකරණය
- (ඇ) ඉදි කිරීම් ද්‍රව්‍ය ප්‍රසම්පාදනය
- (ඈ) අරමුදල් කළමනාකරණය
- (ඉ) කොන්ත්‍රාත් ආදායම ඉන්වොයිස් කිරීම
- (ඊ) ණයගැතියෝ හා ලැබිය යුතු මුදල් පිළිබඳ පාලනය
- (උ) ණයහිමියෝ, අත්තිකාරම් හා ගෙවිය යුතු මුදල් පිළිබඳ පාලනය
- (ඌ) කාර්ය සාධනය ඇගයීම
- (එ) කොන්ත්‍රාත් පරිපාලනය
- (ඵ) ආයෝජන හා පරිපාලිත පිළිබඳ පාලනය
- (ඹ) මානව සම්පත් කළමනාකරණය